

දුරකථන
ඖ්‍යාපනය පෙනීම
Telephone) 0112669192, 0112675011
) 0112698507, 0112694033
) 0112675449, 0112675280

තැපයේ
පෙක්ස්
Fax) 0112693866
) 0112693869
) 0112692913

පිටපත් රෝගී
මින්නාගුණු සංස්කරණ
e-mail) postmaster@health.gov.lk
)

වෛද්‍ය අධ්‍යක්ෂ
ඩිජ්‍යෙලොන් ත්‍යාපන
website) www.health.gov.lk
)



සුවසිරිපාය
සභාපතිපාය

මෙතේ අංකය)
ංග්‍රීසි අංකය)
My No.) CF/EXA/07/2021
ංග්‍රීසි අංකය)
ංග්‍රීසි අංකය)
Your No.)

දිනය
තික්ති) 2021/11/19
Date)

SUWASIRIPAYA

සෞඛ්‍ය අමාත්‍යාංශය
ස්‍යාහාර අමෙස්ස
Ministry of Health

පොදු වකුලේක ලිපි අංක 01 - 111 / 2021

පළාත් සෞඛ්‍ය ලේකම්වරුන්,
තියෝග අධ්‍යක්ෂ පනතාල් - ග්‍රී ලංකා පාරිභ රෝහල,
පළාත් සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරුන්,
රේඛිය අමාත්‍යාංශය යටත ගැනෙන දියුණුම රෝහල් අධ්‍යක්ෂවරුන්,
ප්‍රාදේශීය සෞඛ්‍ය දේවා අධ්‍යක්ෂවරුන්,
අදාළ ආයතන ප්‍රධානීන් වෙත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුරූප වෙශ්‍ය දේවා ගණයේ (MT -04-2016) ඕනෑම සංයෝගක තනතුරෙහි II ශේෂියේ
නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩුම් පරේක්ෂණය - 2021

අනුරූප වෙශ්‍ය දේවා ගණයේ ඕනෑම සංයෝගක තනතුරෙහි II ශේෂියේ නිලධාරීන්, II ශේෂියට උයස් වී වයර 3ක් ගෙවීමට පෙර
යමන් වියදුනු දෙවන කාර්යක්ෂමතා කඩුම් පරේක්ෂණය කිහිපා, දෙමල, ඉංග්‍රීසි මාධ්‍යවලින් පවත්වනු ලබන බව මෙයින් නිවේදනය
කරනු ලැබේ. විනාගය පවත්වනු ලබන දිනය, ස්වාන්සය හා වේළාව ප්‍රවේශ පැනයේ සඳහන් කරනු ඇත. (විශාලාත්මක ප්‍රාග්‍රහිත ප්‍රතිඵල ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් ලබා දෙනු ලැබේ.)

02 සුදුසුකම් :

මෙම විගාහයට අයදුම්කළ යුත්තේ ඕනෑම සංයෝගක II ශේෂියේ පත්‍රීමක් ලබා මෙතෙක් විනාගය සම්පූර්ණ කර නොමැති
නිලධාරීන් පමණි.

සංඛ්‍ය. 2021.12.20 දින වන එවා II ශේෂියට උයස්කරන ලද / අන්තර්ගුණතාය කරන ලද පත්‍රීම ලිපිය ලබා ඇති නිලධාරීන්ගේ
අයදුම්පත් පමණක් මා වෙත එවා ප්‍රතිඵල කිවුණු කරන්න.

03 අයදුම්පත් :-

මෙම වකුලේක ලිපිය අවසානයේ දක්වා ඇති ආකෘතිය අනුව අයදුම්කරුවන් විධින් සකස් කරගත යුතු අයදුම්පත් ආයතන
ප්‍රධානීන්, කොළඹ 10, අංක 385, සුවසිරිපාය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යක්ෂ (විනාග) වෙත 2021.12.20 දින නො පෙර
ලැබෙන යේ මියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. යම අයදුම්පතකම දක්වා ඇති ගොරනුරු නිවයෙහි බව ආයතන ප්‍රධානීය විධින්
කාර්යක කර තිබිය යුතුය. තම අයදුම්පත යමග රාජකාරී ලිපිනය නො පොදුගැලී ලිපිනය මිනින් ලද රු 45.00 ක් විටා මුදලර
යායා සහ තිබිය යුතුය. තම අයදුම්පත යමග රාජකාරී ලිපිනය නො පොදුගැලී ලිපිනය මිනින් ලද රු 45.00 ක් විටා මුදලර
අයදුම්පත් පමණක් පොදුම් කටයුතු කිරීම් ප්‍රතිඵල නො විරෝධ සිතිය වන අයදුම්පත් අලුතු "9x4" ප්‍රමාණයේ යුතුවේ.
ප්‍රතිඵල නො විරෝධ සිතිය වන අයදුම්පත් පමණක් පොදුම් කටයුතු කිරීම් ප්‍රතිඵල නො විරෝධ සිතිය වන අයදුම්පත්

යායා : ආදර්ශ ආයම්පතෙහි ආකෘතියට අනුව අයදුම්පතු යායා A4 කඩුකියක පළමු පිටුවේ අංක 01-04 දක්වා, දෙවන පිටුවේ
අංක 05-09 දක්වා යමග සකස් කළ යුතුය. ඉහත ආකෘතියට අනුකූල නොවන දියුණුම අයදුම්පතු දෙනුම්දුමකින් තොරවී ප්‍රතිඵල නො

04. විභාග ගාස්තු

- විභාගයට පළමුවරට ඉදිරිපත් වන අයදුම්කරුවන් විභාග ගාස්තුවලින් නිදහස් කරනු ලැබේ. ආනෙකුන් අයදුම්කරුවන් එක් විෂයකට රු. 25/- බැඟීන් අවලංගු තොකල මුද්දර ඉල්ලුම් පත්‍රයේ අලවා තමන්ගේ අත්සන නා දිනය යොදා එවා නිසි ලෙස අවලංගු කළ යුතුය.
- කිසිදු කරනුයේ මත මෙයේ ගෙවන ලද විභාග ගාස්තු වෙනත් විභාගයක් සඳහා මාරු කිරීමක් හෝ ආපසු ගෙවීමක් නිසි කරනු නොලැබේ.

05. විභාගයට අශ්‍යුලත් කර ගැනීම

- පිළිගත් අයදුම්පත් සඳහා අපේක්ෂකයන් /අපේක්ෂකාවන්ට ප්‍රවේශපත් නිකුත් කරනු ලැබේ. එම ප්‍රවේශපත් නියමිත පරිදි සම්පූර්ණ කර විභාග ගාලුධිපති වෙත ඉදිරිපත් කළ යුතුය. එයේ නොමැතිව විභාගයට පෙනී ඩිරීමට ඉඩ දෙනු නොලැබේ.
- විභාග අපේක්ෂක / අපේක්ෂකාවන් විසින් විභාග ගාලුව තුළදී විභාග ගාලුධිපතිට ස්වකිය අනන්‍යතාවය තහවුරු කළ යුතුය. ඒ සඳහා පහත දැක්වෙන මියකියෙහි අතුරින් එකක් ඉදිරිපත් කළ යුතුය.
 - ජාතික හඳුනුම්පත
 - සොබඡ අමාත්‍යාංශය හෝ රට අදාළ ආයතනයක් මගින් විධිමත් ලෙස නිකුත් කරනු ලබන හඳුනුම්පත
 - වලංගු රියදුරු බලපත්‍රය
 - වලංගු විදේශ ගමන් බලපත්‍රය

06 විභාග පරිපාටිය

මෙම විභාගය කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය හා විශයාතුවූද පරික්ෂණය යනුවෙන් කොටස් දෙකකි. , විෂයාතුවූද පරික්ෂණය විශයාතුවූද ලබාති, ලාංචික සහ ප්‍රායෝගික වශයෙන් කොටස් තුනකින් යුත්ත වන අතර එක් එක් කොටස් සඳහා ලකුණු 100 බැඟීන් වෙන් කොටස්. සමත් විම සඳහා සැම කොටසකටම අවම වශයෙන් ලකුණු 40 ක් ලබාගත යුතුය. කාර්යක්ෂමතා කඩුම් පරික්ෂණය, ආයතන සංග්‍රහය හා කාර්ය ප්‍රවාහක රේ යනුවෙන් හා මුදල් රෙගුලකි යනුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් සමත්වීන වන අතර. එක් එක් ප්‍රශ්න පත්‍රය සඳහා ලකුණු 100 බැඟීන් වෙන් කොටස්. සමත්වීම සඳහා සැම විශයකටම අවම වශයෙන් ලකුණු 40ක් ලබා ගත යුතුය. මෙම විභාගය එකවරකදී හෝ කිහිපවරකදී කොටස් වශයෙන් / විෂයන් වශයෙන් පෙනී ඩිට සම්පූර්ණ කළ ගැනීය. පළමු වරට විභාගයට පෙනී ඩිරීන අයදුම්කරුවන් ඩියලුම විෂයන් අයදුම් කළ යුතුය.

07. විශය නිර්දේශ මාලාව

07.1 විශයාතුවූද පරික්ෂණය

07.1.1 විශයාතුවූද ලබාති ප්‍රශ්න පත්‍රය

කාලය පෘය 03 කි. රුවනා මාදිලියේ ප්‍රශ්න 08 කින් සමන්වීත වන අතර ඉන් ප්‍රශ්න 05 කට පිළිතුරු සපයයි යුතුය. මුළු ලකුණු 100 කි.

විශය නිර්දේශය

ඩිරීමේ ප්‍රශ්නු පාඨමාලාවේ විශය නිර්දේශයට අදාළව හා උපකාරී මාලාවට ඇතුරුපි වන

I. ඕනෑධවිධයට අදාළ කිදුධාන්ත හා තාක්ෂණික දැනුම

II. ඕනෑධ සංයෝගනය /මිගු ඩිරීමට අදාළ කිදුධාන්ත හා ගිල්පිය කුම පිළිබඳ දැනුම

III. ඕනෑධ කළමනාකරණයට අදාළ කිදුධාන්ත හා තොනික දැනුම (එනෑධ ඇතුවූම් කිරීම, ගබඩා කිරීම, ගබඩා පාලනය, ඕනෑධ අපනාන්තය ආදි)

7.1.2 විෂයානුබද්ධ ලාඛික පරීක්ෂණය

විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍රයට අදාළ විෂය තිරෝද්‍යෙයට අදාළව හා සේවයේ යෙදුමෙන් එපැණිය හැකි ගැටළ පිළිබඳ ලාඛික පරීක්ෂණයකි.
(කාලය විනාඩි 15)

7.1.3 විෂයානුබද්ධ ප්‍රායෝගික පරීක්ෂණය

විෂය ක්ෂේත්‍රයට අදාළව හැකියාවන්, ක්‍රියාකාරකම් හා බලුනු ප්‍රායෝගිකපරීක්ෂණයකි. විෂයානුබද්ධ මධ්‍යින පරීක්ෂණයට අදාළ වන විෂය තිරෝද්‍යෙය මෙයටද අදාළ වේ.
(කාලය පරීක්ෂණය මත පදනම් වේ)

07.2 කාර්යක්ෂමතා කඩුම් පරීක්ෂණය

මෙම පරීක්ෂණය ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රේඛ යනුවෙන් හා මුදල් රෙගුලකි යනුවෙන් ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විතය. එක් ප්‍රශ්න පත්‍රයක් සඳහා ලකුණු 100 බැංශ් වෙන් කෙටි. සමන්විත සඳහා එක් විෂයකට ඇවත වශයෙන් ලකුණු 40ක් ලබා ගත යුතුය.

07.2.1 ආයතන සංග්‍රහය හා කාර්ය පටිපාටික රේඛ ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය ආයතන සංග්‍රහයේ පහත පරීවිපේද මත සහ රාජ්‍යයේවා කොමිෂන් සභාවේ, කාර්ය පටිපාටික රේඛ මත සකසේ. රාජ්‍ය මාදිලුයේ ප්‍රශ්න 07 කින් සමන්විතය. එයින් ඕනෑම ප්‍රශ්න 04කට පිළිතුරු සපයිය හැකිය. කාලය පැය 02 කි. මුළු ලකුණු 100 කි.

7.2.2 ආයතන සංග්‍රහයේ පරීවිපේද

❖ ආයතන සංග්‍රහයේ පහත සඳහන් පරීවිපේද මත සකසේ :-

XV වන පරීවිපේදය - අධ්‍යාපන, අභ්‍යන්තර, නො' රාජකාරී කටයුතු සඳහා පිටරට යාම.

XVI වන පරීවිපේදය - නිවාඩු ගමන්

XXIII වන පරීවිපේදය - ඇතැම් වර්ගවල රෝගවලින් පෙළෙන රුපයේ තිලඛින්ට විශේෂ අනුග්‍රහ සහ පිළිබඳ කොන්දේසි.

XXIV වන පරීවිපේදය - වැටුප් නාය සහ අත්තිකාරම්

XXV වන පරීවිපේදය - විෂ්තරිත සංගම් සාමාජිකයින්ට අනුග්‍රහය

XXVII වන පරීවිපේදය - මූළු ගනුදෙනු කිරීමේ මාර්ග

XXVIII වන පරීවිපේදය - පරිපාලන කාර්ය පටිපාටි සහ විධි.

XXX වන පරීවිපේදය - රාජ්‍ය තිලඛින් සම්බන්ධව ආණ්ඩුව සහ බලනල

XXXIII වන පරීවිපේදය - නිරි උපදෙස් හා නිරි ක්‍රිය මාර්ග

XLVII වන පරීවිපේදය - සාමාජික හැසිරීම හා විනය

XLVIII වන පරීවිපේදය - විනය කාර්ය පටිපාටිය

❖ රාජ්‍යයේවා කොමිෂන් සභාවේ කාර්ය පටිපාටික රේඛ

07.2.3 මුදල් රේඛුලකි සංග්‍රහය ප්‍රශ්න පත්‍රය

මෙම ප්‍රශ්න පත්‍රය කාලය පසු 02කි. රටනා මාදිලුවේ ප්‍රශ්න 07කින් සම්බන්ධ යුතු විය. විසින් ඩිනැම ප්‍රශ්න 04කට පෙළුණුවේ සංපැයිය යුතුයි. මුළු ලකුණු 100කි.

විශය නිර්දේශය

VI වන පරේවීජේදය

- ආන්ත්‍රිකවේ මුදල් යනාදියෙහි භාරකාර්ත්‍රවය, පූඩ්‍රිමය සහ බැංකු ගිණුම්, උප්‍ය මුලස යුරුත්කිනාවය, සම්ක්ෂණ මණ්ඩල, අධිචාර බැංකු ගිණුම්,

(මු රෝ 315 කිට මු රෝ 396 දක්වා)

XIII වන පරේවීජේදය

- සංපැයුම් වයේ හා යේවා සංපැයිම් / මිලව ගැනීමේ ක්‍රියාවලිය, ගබඩා සම්ක්ෂණ, ගබඩාකරණ ක්‍රියාවලිය, කොන්ත්‍රාත්, වෙන්ච්‍ර්‍ය පරිපාලියෙන් බැහැර වීම,

(මු රෝ 708 කිට මු රෝ 775 දක්වා)


08. විභාග සම්බන්ධ රේඛුලකි අනුගමනය කිරීම

අපෝක්‍රියකින් විසින් වෙනත් අපෝක්‍රියකයෙකුගේ උත්තර පුරුෂයින් හෝ කුමන හෝ පොතකින්, හෝ කඩර ආකාරයක සංග්‍රහ සහිත කොළයාකින්, හෝ වෙනත් කිසිවකින් හෝ බලා ගෙන උත්තර ලිවීම තහනමිය. වෙනත් අපෝක්‍රියකයෙකුගේ උත්තර පුරුෂ දෙය බඳුමද හොකළ යුතුය. එයේම වෙනත් අයදුම්කරවෙකුට උදුව කිරීමෙන් හෝ වෙනත් අයදුම්කරවෙකුගෙන් උදුව ලබාගැනීමෙන්ද වැළකි සිටිය යුතුය. තවද ජ්‍යෙෂ්ඨ දුරකථන හා ඒ හා සමාන සක්තිවේදන හා විද්‍යුත් උපකරණය හාවිත කිරීමෙන් වැළකි සිටිය යුතුය. මෙම නිති කඩ කරනු ලබන ඩිනැම අපෝක්‍රියකයෙකු දිවුවම් ලැබීමට යටත් වනු ඇත.

09. කරණාකර මෙම විකුලේඛයේ අඩංගු දෑ ඔබ ආයතනයේ නියුත සියලුම සොඛන අමාත්‍යාංශයේ අනුරූප වෙළුඛ යේවායේ ඕනෑම සංයෝජක || ප්‍රේනිලේ නිලධාරීන්ගේ දැනගැනීමට සලස්වන්න. මෙම තොටුපෑම www.health.gov.lk වෙබ් අඩවියේ ද අනුළත් කර ඇත.

සං. - මෙම විකුලේඛ ලිපියේ දිංහල, දෙමළ සහ ඉංග්‍රීසි නිවේදනයන්හි පාඨ අතර යම් අනෙකුත් මත්‍රවල හෝත් දිංහල මාධ්‍ය විභාග නිවේදනය බලපෑවන්වේ.

වාමික එච්. ගමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||
සොඛන අමාත්‍යාංශය
"දුව්සිව්‍යාය"
කොළඹ 10.



වාමික එච්. ගමගේ
නියෝජන අධ්‍යක්ෂ ජනරාල් (පාලන) ||
ලේකම් වෙනුවට
සොඛන අමාත්‍යාංශය

05. (ආ) මිට පුරුම මෙම විභාගයට පෙන් කිරීයේද?

(ஆ) அயுமிபால் ஓடிரிபால் கர்ந்தே பூரிம வரவ நோவீ நமி மூட்டுர ஆலவு திவெடு?

මුද්‍රණ කොට්ඨාස

06. අයදුම්කරුගේ සහතිකය

මගේ දැනුම හා විශ්වාසය පරිදි

(I) මෙම ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති තොටෙමු සහස බවත්, මෙම විගාගයට මා පෙනී සිටින්නේ ප්‍රථම වනාවට බැවැන් විගාග ගාස්තු ගෙවීම අනුවාද බවත්/ ප්‍රථම වනාවට නොවන බවැන් ०.25/.ක් වටන මුද්දර අලව් ඇති බවත්, මෙම ඉල්ලුම් පත්‍රයට මා විසින් අලව් ඇති මුද්දර අවලංගු කිරීමට වෘත්තුව පාවතිවී නොකරන ලද මුද්දර බවත්, ප්‍රකාශ කරමි.

(II) සොඩ අමාන්ත්‍යාංශය විසින් විභාග පිළිබඳව පනත් ඇති නිතිරිත වලට එකතුව කිය) කිරීමටත්, මෙම විභාගය පිළිබඳ ව්‍යවස්ථාව අනුව මා තුළදුයේසකු බව පෙනී ගෙහෙගැත්, මගේ විභාගාලේක්ෂකත්වය අවලංගු කිරීමට ගනු ලබන කවර හෝ තිරන්ත්‍යකට මම එකත වන බවත් මෙයින් ප්‍රකාශ කරමි.

ଦୈନ୍ୟ

අයදුම්කරුගේ පත්‍රන

07. පොදුගලික බ්ලිගෝනු හාර විෂය නිලධාරියාගේ / නිලධාරිනියාගේ දහතිකය

මෙම අයදුම්පත් හාර ගන්නා අවකාශ දිනයට පෙර මා වෙත බාර දුන් බවත්, පොදුගලකි ලිපිගොනුවේ ඇති තොටතුරුවලට අනුව අයදුම්කරු වෙශින් නිවැරදිව මෙම අයදුම්පත් සම්පූර්ණ කර ඇත් බවත්, මෙම අයදුම්පත් පිටපතක් පොදුගලක ලිපිගොනුවට ගෙනු කළ බවත් සහංකරක කරමි.

දිනය

නම සහ පොත්සන

08. පායතන පධනියාගේ සහතිකය

.....මහත/ මහතමිය / මෙනවිය නිලධාරීයෙකු වශයෙන් මෙම ආයතනයේ සේවය කරන බවත් අයදුම්පතේ ආදෙලල් කර ඇති තොට්තරු නිවැරදි බවත්, අයදුම්කරු විභාගයට පෙනී සිටින්නේ පූර්ම වනාවට බවත් / පූර්ම වනාවට නොවන බවත්, විභාගයට පෙනී සිටිමට හුදුසුකම් ලබ ඇති බවත්, රු.....ක් වටිනා මුද්දර මෙම අයදුම්පතුයට අලවා ඇති බවද/ මුද්දර ඇලුවීම අනවශේ බවද අයදුම්පතේ ද නිඛෙන තොට්තරු අයදුම්කරුගේ පොදුගලක ලිපිගෙනුවේ ඇති තොට්තරු අනුව නිවැරදි බවත්.මා ඉදිරිපිටද පත්සන් කළ බවත් සහතික කරමි.

දිනය

ମୁଦ୍ରଣ ଅଧିକାରୀଙ୍କ ମନ୍ତ୍ର

「ଠବିର ମନ୍ଦିର ହାତେଇଁ ଯନ୍ତ୍ରୀଣାମାର୍ଗରେ」

09. වීමධ්‍යගත කොට්ඨාස / විශේෂිත ව්‍යාපාර ප්‍රධානියාගේ සහතිකය

.....මහත/ මිය/ මෙහෙවිය සිංහල සංස්කරණ තනතුරේ || ජ්‍යෙෂ්ඨීයේ
නිලධාරීයෙකු වශයෙන් මගේ ආයතනයේ/ වන්පාර්යේ දේවය කරන බවත්, අයදුම්පත් ද තිබෙන තොරතුරු අයදුම්කරගේ
පොදුගැලුව මිශ්‍රගෙනුවේ ඇති තොරතුරු අනුව නිවෘති බවත්, මෙම විශාලයට පෙනී ඩිචිලට ඔහුට/ අයට සුදුසුකම් ඇති බවත්
සහතික කරමි.

ଦିନ୍ୟ

විමර්ශන කොට්ඨාග / විගේරිත

ව්‍යාපාර ප්‍රධානියාගේ අත්සන

(ଓଡ଼ିଆ ନାମିଯ ପ୍ରତିକର୍ତ୍ତା)

(අනවශ්‍ය කොටස් කපා හරින්න)